



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1742/26 - 2012 ජනවාරි 26 වැනි බුහස්ථානයේදා - 2012.01.26

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි තෙවළ ආයතනය

රජයේ නිවේදන

එල්. ඩී. ඩී. 11/80.

1980 අංක 26 දින ආහාර පනත්

1980 අංක 26 දින ආහාර පනත් 32 වැනි වගන්තිය ප්‍රකාරව ආහාර උපදේශක කම්ට්‍රෝව විමසා, සෞඛ්‍ය අමාත්‍යාචාර්‍යා විසින් සාදන ලද නියෝග.

මෙමත් පාල සිරිසේෂන,
සෞඛ්‍ය අමාත්‍යාචාර්‍යා.

2012 ජනවාරි මස 16 වැනි දින,
කොළඹ දි ය.

නියෝග

1. මෙම නියෝග 2011 ආහාර (ස්වස්ථානාව) නියෝග යුතුවෙන් හඳුනුවනු ලබන අතර එය 2012 නොවැම්බර මස 01 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු ය.

2. මෙම නියෝග ආහාර පිරිසැකසුම් කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම, පරිහරණය කිරීම, ගබඩා කිරීම හෝ විකිණීම සම්බන්ධයෙන් හෝ ආහාරවලට අදාළ වෙනත් යම් කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතනවලට අදාළ විය යුතු ය.

3. (1) යම් ස්ථානයක ආහාර ආයතන පිහිටුවේමේ දී එම ස්ථානය හා ඒ ආශ්‍රිත ආහාර දූහනය විමේ හැකියාව ඇති විභාග පිළිබඳව මෙන්ම ආහාර ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති යම් සාකච්ඡා කාර්යාලය සාර්ථකත්වය පිළිබඳව සලකා බැඳීම අවශ්‍ය වේ.

(2) ආහාර නිෂ්පාදන හෝ ආහාර පිරිසැකසුම් කිරීමේ ආයතන -

- (අ) පාරිසරික වශයෙන් දූෂිත වූ ප්‍රදේශවල හෝ කාර්මික කටයුතු පවත්වාගෙන යනු ලබන ප්‍රදේශවල; හෝ
- (ආ) ප්‍රමාණවන් ආරක්ෂා පියවර යොදා ඇත්තාම් මිස ගංවනුර ඇතිවන ප්‍රදේශවල; හෝ

(අ) පළිබේද ආසාදනයටේ හැකියාව ඇති පුද්ගලය ; හෝ

(ඇ) සහ, දුට හෝ වායු වශයෙන් ඇති අපද්‍රව්‍ය සාර්ථක ලෙස ඉවත් කළ නොහැකි පුද්ගලය;

පිහිටුවනු නොලැබිය යුතු ය.

4. ආහාර ආයතන පිහිටුවා ඇති සැම ගොඩනැගිල්ලක්ම -

(අ) මතා ලෙස ඉදිකර තිබිය යුතු අතර යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යා යුතු ය. සියලු ඉදිකිරීම් ද්‍රව්‍යවල ණ්‍රේන් රඳා නොසිරිය යුතු අතර, එම ද්‍රව්‍යවලින් ආහාරවලට තුපුරුණු ද්‍රව්‍ය ප්‍රෝජනය නොවිය යුතු ය. ඉදි කිරීම අවසාන වීමෙන් පසු එම ද්‍රව්‍යවලින් යම් විෂ සහිත වායු පිට නොවිය යුතු ය.

(ඇ) හරස් දූහනය වැලැක්වීම් සඳහා වෙත් කිරීමට, බෙදීමට, ස්ථානගත කිරීමට හෝ හැකිවන පරිදි නිර්මාණය කර හෝ වෙනත් කාර්යක්ෂම කුම සළසා තිබිය යුතු ය.

(ආ) බාධාවකින් තොරව සියලු මෙහෙයුම් කටයුතු සැහීමට පත්වන පරිදි ඉටු කිරීමට හැකිවන අයුරින් ප්‍රමාණවත් ඉඩ පහසුකම් ලැබෙන පරිදි නිර්මාණය කර තිබිය යුතු ය.

(ඇ) අමු ද්‍රව්‍ය පරිශ්‍රයට පැමිණීමේ අවස්ථාවේ සිට අවසාන නිෂ්පාදන භාණ්ඩය දක්වා වූ ක්‍රියාවලියේ දී ස්වය්ථායික මෙහෙයුම් කිරීමේ විධිමත් ක්‍රියාදාමයක් තුළින් කටයුතු පහසු කිරීම සඳහා නිර්මාණය කර තිබිය යුතු ය. පිරිසැකපුම් ක්‍රියාදාමයේ මෙහෙයුම් කටයුතුවල ආයිත ගැලීමේ යම් ක්‍රියාවලියක් නොතිබිය යුතු ය.

(ඉ) පළිබේදකයන් හා දූහන ද්‍රව්‍ය ඇැතුළුවීම් සහ රඳී සිරීම වළක්වන පරිදි නිර්මාණය කර තිබිය යුතු ය.

(ඊ) පහසුවෙන් සහ නිසි පරිදි පිරිසිදු කිරීමට හැකිවන පරිදි ආහාරවල ස්වය්ථාවා තත්ත්වය නිසි පරිදි අධික්ෂණය කිරීමට පහසුකම් සළස්වන පරිදි නිර්මාණය කර තිබිය යුතු ය.

(උ) ආහාර රත් කිරීම, සිසිල් කිරීම, පිසිල්, ශිතකරණය කිරීම, අධික්ෂණකරණය කිරීම සඳහා ද, ශිතකරණය හෝ අධික්ෂණකරණය කරන ලද ආහාර ගබඩා කිරීම සඳහා ද, ආහාරවල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ද අවසාන අවස්ථාවන්හි දී, හාර ගන්නා ලද ආහාර මෙහෙයුම්වල ස්වහාවයට උඩිත වන පරිදි, ආහාරවල ආරක්ෂාව සහ යොශ්ගතාවය සහතික කිරීම සඳහා අදාළ උෂ්ණත්වය නියාමනය කිරීම සඳහා ද ප්‍රමාණවත් පහසුකම් සළසා තිබිය යුතු ය.

(එ) ආහාර පිරිසැකපුම් කිරීමේ ස්ථානවල -

(i) සියලුම විවර නොමැතිව ජලරෝධක සහිත, අවශ්‍යාත්මකය නොවන, සේදීය හැකි සහ ලිස්සන පූඩ් නොවන ද්‍රව්‍යවලින් සාදන ලද බැංක් තිබිය යුතු අතර එය පිරිසිදු කිරීමට සහ විෂේෂ නාභක යොදීමට පහසු විය යුතු ය. එහි ගෙවීමේ ඇති පිටවීමේ ස්ථානවලින් ද්‍රව්‍යවලට ගලා යාමට හැකිවන පරිදි ප්‍රමාණවත් බැංක් සහිතව තිබිය යුතු ය.

(ii) බිත්ති, ජලරෝධක සහිත, අවශ්‍යාත්මකය නොවන සහ සේදීය හැකි ද්‍රව්‍යවලින් සාදා තිබිය යුතු අතර එම බිත්ති සිදුරු හා කාලීන්ගෙන් තොරව තිබිය යුතු ය. මෙහෙයුම් සිදුකරන උස දක්වා එම බිත්ති පූමට විය යුතු අතර එම බිත්තිවල සියලුම විවර නොතිබිය යුතු ය. තව ද එම බිත්ති පිරිසිදු කිරීමට සහ විෂේෂනාභක යොදීමට පහසු විය යුතු ය.

(iii) ආහාර සමග සංප්‍රවුම සම්බන්ධ වන පෘෂ්ඨයන් යහපත් තත්ත්වයෙන්, කළුපවතින සහ පහසුවෙන් පිරිසිදු කිරීමට හැකිවන, නඩත්තු කිරීමට සහ විෂේෂනාභක යොදීමට පහසුවන පරිදි නිබිය යුතු ය. මෙම පෘෂ්ඨයන් පූමට සහ අවශ්‍යාත්මකය නොවන ද්‍රව්‍යවලින් සාදා තිබිය යුතු අතර එම පෘෂ්ඨ ආහාරවලට, සේදීමාකාරක ද්‍රව්‍යවලට සහ විෂේෂනාභකවලට අක්‍රියව පැවැතිය යුතු ය.

(iv) සිවිලීම් කුණු එකතුවීම් වළක්වන පරිදි ස්ථානවලය අවම වන පරිදි සහ සිවිලීම් ප්‍රස් බැඳීම සහ පත්‍රරුයාම වළක්වන පරිදි නිර්මාණය කර, ඉදිකර සහ අවසන් කර තිබිය යුතු අතර එම සිවිලීම පිරිසිදු කිරීම සඳහා පහසු විය යුතු ය.

- (v) දෙපාර්තමේන්තුවේ සහ අවශ්‍යෝගය නොවන මතුපිටක් සහිත විය යුතු අතර, උවිත අවස්ථාවන්හි දී ස්වේච්ඡාව වැඩිය හැකි සහ යථා පරිදි වැඩිය යුතු ය.
- (vi) ජනෙල් පහසුවෙන් පිරිසිදු කළ හැකි විය යුතු අතර ඒවා ඉදිකර තිබිය යුත්තේ කණු එකතුවේම අවම වන පරිදි ය. තවද දීම ජනෙල්වලට, ඉවත් කළ හැකි සහ පිරිසිදු කළ හැකි, කාලීනට ඇතුළුවේ තොහැනි දැල් සවිකර තිබිය යුතු අතර අවශ්‍යතාවය අනුව ජනෙල් සවිකර තිබිය යුතු ය.
- (vii) කාණු, අපද්‍රව්‍ය රදා නොසිටින සහ ආපසු ගලා නොලින පරිද්දෙන් ප්‍රමාණවත් අයුරින් ඉදිකර තිබිය යුතු අතර දුහනය වළක්වන පරිදි ඉදිකර තිබිය යුතු ය.
- (ආ) ආහාර පරිහරණය කරන ප්‍රදේශවලට ඉහළින් පිරිසිදු සියලුම ව්‍යුහයන් සහ සවි කිරීම්, සනීහවනය වීම හා කාන්දු වීම මිනින් ආහාර සහ අමුවාවලට සංස්ක්‍රිත හා ව්‍යුත් දුහනය වීම වැළැක්වෙන පරිදි සවිකර තිබිය යුතු අතර ඒවා පිරිසිදු කිරීමේ කටයුතුවලට බාධාවක් නොවිය යුතු ය. එහි කණු එකතුවේම, පූස් බැඳීම වර්ධනය වීම සහ පත්‍රුරු යාම වළක්වන පරිදි නිර්මාණය කර සාදා අවසන් කර තිබිය යුතු ය.
- (ඇ) වාසස්ථාන, වැශිකිලි සහ සතුන් ඇති කරන ප්‍රදේශ ආහාර පරිහරණය කරනු ලබන ස්ථානවලින් වෙන්කර තැබිය යුතු අතර ඒවා ආහාර පරිහරණය කරනු ලබන ස්ථානවලට සංස්ක්‍රිත විවෘත නොවිය යුතු ය.

5. (1) ආහාර ආයතනවලට අදාළ ජල සැපයුම් සහ ගබඩා කිරීම් පහසුකම් පහත දැක්වෙන පරිදි විය යුතු ය :-

- (අ) එම පරිග්‍රුවල පානිය ජල ප්‍රමාණවත් පරිදි සපයා තිබිය යුතු ය. ජලය පිරිසිදු හාජනවල රස්කර තැබිය යුතු අතර එම හාජන අනතුරුදායක ද්‍රව්‍යවලින් සහ දුහන ද්‍රව්‍යවලින් නොරව තිබිය යුතු ය.
- (ආ) අයිස්, පානිය ජලයෙන් නිෂ්පාදනය කළ යුතු අතර අපද්‍රව්‍ය මිශ්‍රණවලින් ආරක්ෂාවන පරිදි සකස් කර ගබඩා කර තැබිය යුතු ය.
- (ඇ) ආහාර හෝ ආහාර ස්පර්ශවන පාළේය සමග සංස්ක්‍රිත ගැටීම් ඇති කරන වාෂ්ප, අනතුරුදායක ද්‍රව්‍යවලින් හෝ දුහන ද්‍රව්‍යවලින් නොරව තිබිය යුතු ය.
- (ඇ) ඩුමාලය නිෂ්පාදනය, ශිනකරණය, ගිනි පාලනය සහ ආහාරවලට සම්බන්ධ නොවන වෙනත් සමාන කාර්ය සඳහා හාවිත කරනු ලබන පානිය නොවන ජලය වෙන් වශයෙන් වූ නල මැරග වලින් රැගෙන යායුතු අතර ඒවා වර්ණයකින් හදුනාගත හැකි විය යුතු ය. තවද, එකිනේ ජල මැරගවලින් පානිය ජලය රැගෙන යන නල සමග හරස් දුහනයවීමේ හෝ ආපිට අපගමනයවීමේ හැකියාවක් නොතිබිය යුතු ය.

(2) ආහාර සකස් කරනු ලබන ස්ථානවල හාවිත කරනු ලබන සියලු උපකරණ හා මෙවලම් පහත දැක්වෙන අවශ්‍යතාවයන්ට අනුකූල විය යුතු ය.

- (අ) ආහාර සකස් කරනු ලබන ස්ථානවල හාවිතා කරනු ලබන සියලු උපකරණ සහ මෙවලම්, යම් විෂ ද්‍රව්‍යයක්, දුගේදක් හෝ රසයක් උෂ්ණය නොකරන ද්‍රව්‍යවලින් සාදා තිබිය යුතු ය. එවැනි උපකරණ සහ මෙවලම් අවශ්‍යෝගය නොවන සහ මළ නොඟෙන ද්‍රව්‍යවලින් සාදා තිබිය යුතු අතර ඒවා දිගින් දිගෙම පිරිසිදු කිරීම්වලට සහ ව්‍යුහ්‍රිතනායකවලට ඔරෝත්තු දෙන ද්‍රව්‍යවලින් සාදා තිබිය යුතු ය. හිඛිස් සහ සියලුම විවරවලින් නොරව ඇත්තේ මතුපිටවල් තිබිය යුතු ය. පහසුවෙන් පිරිසිදු කළ නොහැකි සහ ව්‍යුහ්‍රිතනායක යෙදාවිය නොහැකි ලී වර්ග සහ වෙනත් ද්‍රව්‍ය හාවිත කිරීමෙන් වැළකි සිටිය යුතු අතර ඒවා පැනැදිලිවම දුහනය වීමේ මූලාශ්‍රයක් නොවන අවස්ථාවල දී පමණක් එස් හාවිතා කළ හැකි ය.
- (ආ) ස්වස්ථානික අනතුරු වළක්වන පරිදි, සියලු උපකරණ හා මෙවලම් පහසුවෙන් පිරිසිදු කිරීමට සහ ව්‍යුහ්‍රිතනායක යෙදාවීමට සලස්වන ආකාරයෙන් නිර්මාණය කර සාදා තිබිය යුතු අතර ඒවා උවිත අවස්ථාවල දී පරීක්ෂා කළ හැකිවිය යුතු ය. අවශ්‍ය අවස්ථාවන්හි දී, පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම සඳහා අදාළ උපකරණ කොටස්වලට ගැලවීය හැකි විය යුතු ය.
- (ඇ) පරිහෙළුරු නොකරන ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා හාජන කාන්දුවේම වළක්වන පරිදි ලෝහ හෝ වෙනත් කාන්දු නොවන ද්‍රව්‍යවලින් සාදා තිබිය යුතු අතර ඒවා පහසුවෙන් පිරිසිදු කළ හැකි විය යුතු ය. තවද එම හාජන නොදින් වසා තැබිය යුතු ය.

- (අ) අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ සහ මෙවලම් වෙන්කර හඳුනාගත හැකි විය යුතු අතර පාරිභෝරුනය කළ හැකි නිෂ්පාදන සඳහා භාවිතා නොකළ යුතු ය.
- (ආ) උවිත සැම අවස්ථාවක දී සිත් කිරීම සහ අධිකිතා කිරීම සඳහා වූ සියලු පහසුකම් සඳහා ක්‍රමාංකනය කළ උෂ්ණත්වය මැතිමේ උපකරණ හෝ වාර්තා කිරීමේ උපකරණ සපයා තිබිය යුතු ය.
- (ඇ) ආයතනයේ උපකරණ, මෙවලම් සහ වෙනත් සියලු භෞතික පහසුකම් හොඳ තත්ත්වයෙන් නඩත්තු කර තිබිය යුතු ය.

(3) වෙනත් පහසුකම් :-

- (අ) ආයතනවලට ප්‍රමාණවත්, සුදුසු හා පහසුවෙන් ස්ථානගත කර ඇති පැපුම් මාරු කිරීමේ ස්ථාන සහ ජල මුදින වැසිකිලි තිබිය යුතු ය. අපවිත දැ ඉවත් කිරීම ස්වස්ථානව සහතික වන පරිදි වැසිකිලි සහිපාරක්ෂක ප්‍රමිතිවලට අනුකූල විය යුතු ය. මෙම ස්ථාන නොදින් ආලේඛමත් කර තිබිය යුතු අතර වාතාශය ද නොදින් තිබිය යුතු ය. එම ස්ථාන ආහාර පරිභරණය කරන ප්‍රදේශවලට සාර්ථක විවෘත නොවිය යුතු ය. උණුසුම් හෝ සිසිල් ජලය භාවිත කර ඇත් ජේමට පවිත්‍රකාරක සහිත සුදුසු පහසුකම් තිබිය යුතු අතර ඇත් වියලීමට සුදුසු ක්‍රමයක් වැසිකිලිවලට යාබදව සපයා තිබිය යුතු ය.
- (ආ) පිරිසැකසුම් ප්‍රදේශවල අවශ්‍ය වන්නේ නම් අත්වලට විෂේෂනායක සඳහා පහසුකම් සහිතව ඇත් සේදීම සහ වියලීම සඳහා ප්‍රමාණවත්, පහසු පරිදි පිහිටුවා ඇති පහසුකම් තිබිය යුතු ය.
- (ඇ) වැඩිව යොදාගන්නා මෙවලම් සහ උපකරණ පිරිසිදු කිරීම සහ විෂේෂනායක යෙදීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සලසා තිබිය යුතු ය. මෙම පහසුකම් මිල නොබැඳෙන ද්‍රව්‍යවලින් සාදා තිබිය යුතු අතර එවා පහසුවෙන් සේදීය හැකිවිය යුතු ය. තව ද, එම මෙවලම් සහ උපකරණවලට (අවශ්‍ය වන්නේ නම්) උණු සහ සිසිල් ජලය ප්‍රමාණවත් ප්‍රමාණයන් සැපයීමේ සුදුසු උපකරණ සවිකර තිබිය යුතු ය.
- (ඇ) එම ආයතනයේ සැම තැනම් ප්‍රමාණවත් සහ උවිත පරිදි ආලේඛය සපයා තිබිය යුතු ය. නිෂ්පාදනයේ කටර අවස්ථාවල දී වුව ද ආහාර ද්‍රව්‍ය වලට ඉහළින් එල්ලා ඇති විදුලි මුළුව සහ සවිකිරීම් ආරක්ෂක තත්ත්වයේ එවා විය යුතු අතර එවා කුඩා බිඳී ගියහොත් ආහාරවලට එක්වීම වැළැක්වීම සඳහා එම විදුලි මුළුව ආවරණය කර තිබිය යුතු ය.
- (ඉ) අධික උණුසුම, වාෂ්ප සහිතවනය සහ දුව්ලි විශාල ප්‍රමාණයන් එකතුවීම වැළැක්වීම සඳහා සහ අපිරිසිදු වාතාය ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් වාතාශය සපයා තිබිය යුතු ය. පරිශ්‍ය තුළ සුදුලං හැමීම අපිරිසිදු ප්‍රදේශයක සිට පිරිසිදු ප්‍රදේශයක් දක්වා නොවිය යුතු ය. වාතාශය සඳහා ඉඩකඩ ඇති ස්ථාන සුදුසු දැලකින් හෝ වෙනත් ආරක්ෂිත වැස්මකින් සකස් කර තිබිය යුතු අතර එවා පිරිසිදු කිරීම සඳහා පහසුවෙන් ඉවත් කිරීමට හැකිවිය යුතු ය.
- (ඊ) ආයතනයෙන් පිටතට රැගෙන යාමට පෙර අපද්‍රව්‍ය හා අනුහාව කළ නොහැකි ද්‍රව්‍ය ගබඩා කර තැබේම සඳහා පහසුකම් තිබිය යුතු ය. මෙම පහසුකම් පළිබේදකයන් ප්‍රවේශවීම වැළක්වන පරිදි සහ ආහාර, පානිය ජලය හෝ උපකරණ සමග මිශ්‍රවීම වැළක්වන පරිදි තිර්මාණය කර තිබිය යුතු ය.
- (උ) සොබිනයට අහිතකරවන යම් පළිබේදනායක හෝ වෙනත් ද්‍රව්‍යවල එවායේ විෂ සහිත බව පිළිබඳ අවවාදයක් සහ භාවිතා කළ යුතු ආකාරය දැක්වෙන සුදුසු ලේඛලයක් අවවා තිබිය යුතු ය. පළිබේදනායක ආහාර පිරිසැකසුම් කිරීමේ සහ ආහාර සකස් කරනු ලබන ස්ථානවලින් බැහැරව අගුෂ දමන ලද කාමරවල හෝ කැබිතෙවුවක ගබඩා කර තිබිය යුතු අතර, එවා භාවිතා කළ යුත්තේ බලයලන් හා නිසි පරිදි පුහුණුව ලැබූ තැනැත්තන් විසින් පමණි. මෙම පළිබේදනායක ආහාර සමග මිශ්‍රවීම වැළැක්වීම සඳහා විශේෂයන් සැලකිලින් විය යුතු ය.
- (ඌ) ආහාර පිළිබඳව කටයුතු කරන ආයතනවල කාර්යක්ෂම ලෙස සහ සුදුසු පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමයක් තිබිය යුතු අතර එය සැම විටම යහපත් ක්‍රියාකාරී තත්ත්වයෙන් සහ අභ්‍යන්තරීය කර පවත්වාගෙන යා යුතු ය.
- (ඍ) ජ්‍යෙෂ්ඨ පහසුකම් සහ අලේවි කිරීමේ යන්ත්‍ර ආහාර ද්‍රව්‍යනය වීම වැළැක්වන පරිදි සහ පළිබේදකයන් ආහාරවලට එකතු නොවන පරිදි තිර්මාණය කර පවත්වාගෙන යා යුතු ය.

6. පිරිසිදු කිරීමේ සහ විෂධිඵලනාගක යෙදීමේ ක්‍රියාවලිය ඉතා නොදින් සිදු කළ අතර පහත දැක්වෙන කරුණුවලට ගටන්ව එය සිදු කළ යුතු ය.

- (අ) එක් එක් ආයතනයේ සියලු අංශයන් උචිත පිරිසිදු කළ හැකි පරිදි සහ යම් වැදගත් ප්‍රමේණ, උපකරණ සහ ද්‍රව්‍ය විශේෂ අවධානය සඳහා යොමුවන පරිදි එම ආයතනය සඳහා ස්ථිර පිරිසිදු කිරීමේ සහ විෂධිඵලනාගක යෙදීමේ කාර්ය සටහනක් සකස් කර තිබිය යුතුය.
- (ආ) පිරිසිදු කිරීමේ සහ විෂධිඵලනාගක යෙදීමේ ක්‍රියාවලිය නියමිත ආකාරයට නිසි පරිදි සිදු කරන බවට සහතික වීම තම කාර්යය වන සේවකයෙකු සේවයෙහි යොදාවා තිබිය යුතුය.
- (ඇ) යම් ආහාර ආයතනයක කාමරයක් තුළ ආහාර පිළියෙල කරන විට, බෙදා දෙන විට හෝ පාරිභෝර්තනය කරන විට, කිසිම තැනැත්තෙකු විසින් දුවලි ඇති නොවන බිම පිරිසිදු කිරීමේ ක්‍රමයකට හැර වෙනත් යම් ක්‍රමයකින් එම කාමරයේ බිම පිරිසිදු නොකළ යුතුය.
- (ඈ) යම් ආහාර පිළිබඳ කටයුතු කරන ආයතනයක ආහාර පිළිගැනීමේදී හෝ පාරිභෝර්තනය කිරීමේදී හාවිත කරනු ලබන සියලු උපකරණ, එක් වරක් පමණක් හාවිත කරන උපකරණ හැර, ඒවායේ රදී ඇති ආහාර කොටස් සූරා ඉවත් කිරීමටත් එම උපකරණ ප්‍රමාණවත් සඳහා හෝ වෙනත් සේදුම්කාරකයක් යොදා උණුසුම් ජලයෙන් සේදීමෙන් අනතුරුව පානීය ජලයෙන් සේදීමෙන් ප්‍රමාණවත් පරිදි පිරිසිදු කර එම උපකරණ ස්වාස්ථාධික තත්ත්වයට පත් කිරීම සඳහා එම ආහාර ආයතනයේ සැම අයිතිකරුවෙකුම හෝ පදිඩිකරුවෙකුම කටයුතු කළ යුතුය.
- (ඉ) ජලයෙන් ද සේදුම්කාරකවලින් ද විෂධිඵලනාගකවලින් ද ඒවායේ දියරවලින් ද කාමර, උපකරණ හෝ මෙවලම් පිරිසිදු කිරීමේ ද සහ විෂධිඵලනාගක යෙදීමේදී ඒවා ආහාරවලට මිශ්‍ර වීම වැළැක්වීම් සඳහා ප්‍රමාණවත් ප්‍රත්ව පියවර ගනු ලැබේය යුතුය. මෙම ප්‍රත්වකාරකවල අවශේෂ කිසිවක් මතුපිටක තිබීමෙන් ආහාර සමග ස්පර්ශ වන මතුපිටක ඇත්තාම්, පානීය ජලය යොදා කිහිප වතාවක් සේදා හැරිය යුතු ය.
- (ඊ) පිරිසිදු කිරීම සඳහා සි. අයි. පි. ක්‍රමය හාවිත කරන අවස්ථාවලදී එම ක්‍රියාවලිය, පිරිසැකසුම් මාරුග කාර්යක්ෂම ලෙස පිරිසිදු කරන බවට හා විෂධිඵලනාගනය කරන බවට වශයෙන් ගත යුතුය.
- (උ) ආහාර පරිහරණය කරන යම් ස්ථානයක ඇති බිත්ති, ගෙවීම සහ කාණු පද්ධති සම්පූර්ණයෙන් පිරිසිදු කළ යුතුය.

7. (1) ආහාර එකීම සහ ඇසිරීම සඳහා හාවිත කරන ද්‍රව්‍ය ආහාර දුහන මූලාශ්‍ර නොවිය යුතු ය.

(2) ආහාර එකීමට ගන්නා ද්‍රව්‍ය දුහනයේමේ අවදානමකට ලක් නොවන පරිදි ඒවා ගබඩා කර තිබිය යුතු ය.

8. (1) කිසිම තැනැත්තෙකු විසින් ආහාර ආයතනයක සතුන්, කුරුල්ලන් හෝ වෙනත් සුරතල් සතුන් ඇති කිරීම හෝ ඇති කිරීමට කටයුතු සැලැස්වීම නොකළ යුතු ය.

(2) ආහාර පරිහරණය කරන සහ ආහාර පිරිසැකසුම් කරන ස්ථාන පළිබේධකයින්ගෙන් තොර විය යුතුය. පළිබේධකයින් පාලනය කිරීම සඳහා කාර්යක්ෂම සහ අඛණ්ඩ වැඩිහිටිවෙළක් තිබිය යුතු ය.

9. (1) පිරිසැකසුම් කළ සහ පිරිසැකසුම් නොකරන ලද ආහාර සුදුසු ලේඛල් යොදා වෙන් වශයෙන් වූ නිය්විත ස්ථානවල ගබඩා කර තිබිය යුතු ය.

(2) ආහාර දුහනය වැළැක්වීම සඳහා අතුරු නිෂ්පාදන වෙන් වශයෙන් ගබඩා කර තිබිය යුතු ය.

(3) ආහාර පරිහරණය කරනු ලබන ස්ථානවල අපුරුෂ එකතුවීමට ඉඩ නොතැබිය යුතු ය.

10. (1) ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා හාවිත කරනු ලබන ප්‍රවාහන මාධ්‍ය හෝ බහාලුම් ආහාරවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍රවීම වැළැක්වීම සඳහා ඒවා යහපත් අල්තවැඩියා තත්ත්වයෙන් පවත්වාගෙන යා යුතු ය. අවශ්‍ය අවස්ථාවන්හි දී, ප්‍රමාණවත් ලෙස පිරිසිදු කිරීමට සහ විෂධිඵලනාගක යෙදීමට හැකිවන පරිදි ඒවා නිර්මාණය කර තිබිය යුතු ය.

(2) වාහනවල ආහාර ප්‍රවාහනය සඳහා ඇති හාජන හෝ බහාලුම් ආහාර ප්‍රවාහනය කිරීම සඳහා හැර වෙනත් දේවල් ප්‍රවාහනය කිරීම සඳහා හාටිනා තොකළ යුතු ය.

(3) ආහාර තොවන වෙනත් දේවල් ප්‍රවාහනය කිරීම සඳහා හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන මාධ්‍ය හෝ බහාලුම් හාටිනා තොකළ යුතු ය.

(4) ආහාර තොවන වෙනත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන මාධ්‍ය හෝ බහාලුම් හාටිනා තොකළ යුතු යින් එම ප්‍රවාහනය කිරීමෙන් පසු නිසි ආකාරයට පිරිසිදු කළ යුතු ය.

(5) ප්‍රවාහන මාධ්‍යවල හෝ බහාලුම්වල ආහාර ද්‍රව්‍ය දුහනය තොවන ආකාරයට ආරක්ෂාකාරී ලෙස තැන්පත් කළ යුතු ය.

(6) ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා හාටිනා තොකළ යුතු බෙන ප්‍රවාහන මාධ්‍ය හෝ බහාලුම්, අවශ්‍ය වන්නේ නම්, උච්ච්‍ය උච්ච්‍ය වලට අනුව ආහාර ද්‍රව්‍ය පවත්වාගෙන යාමට හැකියාව තිබිය යුතු අතර එම උච්ච්‍ය තොකළ යුතු නියාමනය කිරීමට හැකි විය යුතු ය.

11. ආහාර පරිහරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන සැම තැනැත්තෙක්ම සේවයේ යෙදීමට පෙර ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරයෙකු විසින් සුදුසු සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට සහතික කළ යුතු අතර, එම සහතිකය මෙම නියෝගයේ උපලේඛනයේ දක්වා ඇති ආකෘති පත්‍රයට අනුකූල විය යුතු ය. ආහාර පරිහරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන තැනැත්තකුලේ වෛද්‍ය පරික්ෂණය අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය පරිභාශක විසින් නිශ්චය කරනු ලබන කාලයක් අනුව සහ පාහිති වශයෙන් හෝ වසංගතවේදී වශයෙන් සඳහන් කළ හැකි කාලයක් අනුව කළ පවත්වනු ලැබිය යුතුය.

12. (1) ආහාර පරිහරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන සැම තැනැත්තෙක්ම තම කාරුය ඉටු කරන අස්ථාවේ දී උපරිම පෙෂාලික පිරිසිදුහාවයෙන් සිටිය යුතු අතර, සැම විටම හිස් ආවරණ, අත් වැසුම්, මුඛ ආවරණ සහ පාවහන් පැලද සිටිය යුතු අතර, සුදුසු ආරක්ෂක ඇල්ලමෙන් සැරසී සිටිය යුතුය.

(2) ආහාර පරිහරණය කරන යම් ස්ථානයකට ඇතුළු වන යම් තැනැත්තකු සුදුසු පිරිසිදු කිරීමේ දාවනයකින් සහ පාහිති ජලයෙන් තම අත් සේවා ගත යුතු ය. ආහාර පරිහරණය කරන තැනැත්තන් වැසිකිලි හාටිනායෙන් පසු හෝ යම් අමුද්‍රව්‍යයක් හෝ අපවිත ද්‍රව්‍යයක් අත ගැසීමෙන් පසු වැඩි ආරම්භ කිරීම හෝ නැවත වැඩි ආරම්භ කිරීමට පෙර තම අත් සේවා ගත යුතු ය.

(3) පරිග්‍රය තුළ ආහාර පිළියෙල කිරීමේ සහ පිළිගැනීමේ හෝ අන්‍යාකාරයකට ඒ සම්බන්ධයෙන් සකස් කිරීමේ කටයුතු වල තියැලී සිටින තැනැත්තන් විසින් ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන විට-

(අ) පිරිසිදු සහ සේවය හැකි ද්‍රව්‍යවලින් සාදන ලද ; සහ

(ආ) සාක්ෂි තොමැති,

එළුන් පැලදිය යුතු ය.

(4) ආහාර නිෂ්පාදන පරිහරණය කිරීමේ දී හාටිනා තොකළ යුතු බෙන අත් වැසුම්, යහපත්, පිරිසිදු හා සනීපාරක්ෂිත තත්ත්වයෙන් පවත්වාගෙන යා යුතු ය.

(5) කැලීමක් හෝ තුවාලයක් ඇති තැනැත්තකු, එකී තුවාලය, ජලරෝධක ආවරණයකින් සම්පූර්ණයෙන් ආවරණය කරනතුරු ආහාර ඇල්ලීම හෝ ආහාර ස්ථාන වන මතුවට ඇල්ලීම තොකළ යුතු ය.

(6) පරිග්‍රය තුළ ප්‍රමාණවත් ප්‍රථමාධාර පහසුකම් තිබිය යුතු ය.

(7) ආහාර මගින් බෝවීමට ඉඩ ඇති රෝගයකින් පෙළෙන හෝ එවැනි රෝගයක් වැළදී ඇති බවට සැක කරනු ලබන හෝ එවැනි රෝග වාහකයකු වන හෝ ආසාදනය වී ඇති තුවාල, සම්මාජාදන වණ සහ පාවනය වැනි රෝග වලින් පෙළෙන තැනැත්තකුට, සැපුව හෝ විකුත් දුහනය විමට අවකාශ ඇති ආහාර පරිහරණය කරනු ලබන ස්ථානයන්හි කිසිම තනතුරක් දරමින් සේවය කිරීමට ඉඩ තොකළ යුතු ය. එවැනි රෝගයක් වැළදී ඇති යම් තැනැත්තකු තමා රෝගීයකු වී ඇති බව වහාම කළමණාකාරීත්වයට දැනුම් දිය යුතු ය.

(8) ಆಹಾರ ಪರಿಹರಣೆಯ ಕಿರಿಮ ಸಮಿಬಿನೆದೆಲ್ಲ ಕವಿಟ್ಯಾಕ್ ಕರನ ಸ್ಯಾಮ ತೈನ್ಯಾತ್ಮಕಾಮ ಆಹಾರ ದ್ವಾಹಣಯ ವಿನ ಆಕಾರದೆ ವರ್ಣಿಸಿದೆ ನೊಕಲ ಮೈಲ್ಕಿ ಹಿರಿಯ ಸ್ಯಾಮ :

ಆಹಾರ ಪರಿಹರಣೆಯ ಕಿರಿಮ ಸಮಿಬಿನೆದೆಲ್ಲ ಕವಿಟ್ಯಾಕ್ ಕರನ ಸ್ಯಾಮ ತೈನ್ಯಾತ್ಮಕಾಮ ಆಹಾರ ಅಷಲ ಸಿತ ಅನ್ನಹವ ಕಿರಿಮ, ಧೂಮಿನಿ, ಕೆಲ ಗೈಡ್ ಮಿಲ್ಕಿ (ಬ್ರಿಲ್ನೆಸ್, ಆರ್ ವರ್ಟೆ, ಮ್ರಿಡಿನೆಗೆಟ್ ಆರ್ಡಿಯ) ಯನ ಕರ್ಮಾಣ್ಣ ಸಹ ಕಿರಿಟ್ಯಾಕ್ ಮಿಲ್ಕಿ ಹೇಗೆ ಕೈದೆಸಿ ಸಿದ್ದ ಕಿರಿಮ ನೊಕಲ ಮೈಲ್ಕಿ ಸ್ಯಾಮ :

(9) ಆಹಾರ ಪರಿಹರಣೆಯ ಕಿರಿಮ ಸಮಿಬಿನೆದೆಲ್ಲ ಕವಿಟ್ಯಾಕ್ ಕರನ ಸ್ಯಾಮ ತೈನ್ಯಾತ್ಮಕಾಮ :

- (ಅ) ಆಹಾರ ಪರಿಹರಣೆಯ ಕಿರಿಮೆ ಸ್ಯಾಮವಲ ಪೋಡ್‌ಗಲಿಕ ಬ್ರಿಲ್ನೆಸಿರ್‌ಡಿಯ ಸಹ ಆರ್ಡ್‌ಮಿ ನೊತ್ತಾವಿಯ ಸ್ಯಾಮ.
- (ಆ) ಆಹಾರ ದ್ವಾಹಣಯ ವಿಲೆ ಅವಳಿನಾಮ ಆತಿ ಯಾ ಯಾ ಸ್ಯಾಮಯಕ ಆಹಾರ ನೊತ್ತಾವಿಯ ಸ್ಯಾಮ.
- (ಇ) ಪರಿಷ್ಯಾ ತುಲ ತಬಾ ಆತಿ ಸ್ಯಾಮ ಆಹಾರದೆಗೆ ಮನ್ಯಾಂಶ ಪರಿಹೆಚೆನ್ಯಾಯ ದೆಗೆಗೆ ಬಿಲಿ ವಿಗ ಬಲಾಗತ ಸ್ಯಾಮ.
- (ಈ) ಆಹಾರ ಗಳಿಬಿ ಕಿರಿಮೆ ದೀ, ಪ್ರಾಣಹಣಯ ಕಿರಿಮೆ ದೀ. ವಿಕಿಣಿಮೆ ದೀ ಸಹ ವಿಕಿಣಿಮೆ ಸದ್ಭಾ ನಿರ್ವಾರಣೆಯ ಕರ ಆತಿ ವಿತ ದೀ, ಆಹಾರ ದ್ವಾಹಣಯ ವಿಲೆನೆ ಆರಕ್ತಾ ಕಿರಿಮೆ ಪ್ರಮಾಣವನೆ ಪಿಯರ್ ಗತ ಸ್ಯಾಮ.

(10) ಆಹಾರ, ಉರಲೆಟ್‌ಪ್ರೆಸ್, ಆರ್ಲೆಪೆನೆನೆತಿ ಕಪ್ಪು ಹೇಗೆ ವೆನಾನೆ ಅದಿತಿಲಯನೆ ವೈನಿ ಪೋಡ್‌ಗಲಿಕ ಬ್ರಿಲ್ನೆಸಿರ್‌ಡಿಯನೆ ಆಹಾರವಲ ಆರಕ್ತಾವರ ಸಹ ಲಿಹಿ ದೆಗೆಗೆಹಣಾವಿಯ ತರ್ಪನಯಕೆ ಸಿದ್ದ ವಿನೆನೆನೆ ನಮಿ, ಲಿವಿನಿ ದೇ ಪ್ರಾಲೈಟ್ ಹೇಗೆ ಆಹಾರ ಪರಿಹರಣೆಯ ಕರನ ಸ್ಯಾಮವಲ ರಿಗೆನ ಯಾಮ ನೊಕಲ ಸ್ಯಾಮ.

(11) ಆಹಾರ ಪಿಲಿಯೆಲ್ ಕಿರಿಮ ಸದ್ಭಾ ಹಾವಿತ ಕಿರಿಮೆ ಅಧಿತಿ ಅಧಿತಿ ಕರ ಆತಿ ಯಾ ಯಾ ಪರಿಷ್ಯಾಯಕೆ ಕಿಸಿಮ ತೈನ್ಯಾತ್ಮಕಾ ವಿಸಿನೆ ನಿಡ್ಲ ಗೈನಿಮೆ ಸ್ಯಾಮಯಕೆ ಲೆಸ ಹಾವಿತ ನೊಕಲ ಸ್ಯಾಮ. ಅತರ್ಮಾಡಿ ವಿಖಾಗ್ಯಾ ಲೊ ಗೈನಿಮೆ ಸದ್ಭಾ ಆತಿ ಉಬ ಪ್ರಮಾಣಯಕೆ ಆತನಾಮಿ ತಿಸ, ಆಹಾರ ಪಿಲಿಯೆಲ್ ಕಿರಿಮೆ ಪರಿಷ್ಯಾಯ ಯಾಬಿಲಿ ನಿಡ್ಲ ಗೈನಿಮೆ ಪರಿಷ್ಯಾಯಕೆ ನೊತ್ತಾವಿಯ ಸ್ಯಾಮ.

(12) ಆಹಾರ ನಿತ್ಯಾಂದನೆಯ ಕಿರಿಮೆ, ಪಿರಿಸ್‌ಕಿಸ್‌ಪ್ರೆಸ್ ಕಿರಿಮೆ ಹೇಗೆ ಆಹಾರ ಪರಿಹರಣೆಯ ಕಿರಿಮೆ ಕವಿಟ್ಯಾಕ್ ಕರನ ಸ್ಯಾಮವಲ ಪ್ರಾಲಿಂಜನ ಅಂತಿನೆ ಲ್ರೆಟಿ ಆರಕ್ತಾ ಕಾರ್ಪೆಟ್ ಪ್ರಾಲೈಟ್ ಆರ್ಡಿಯ ಸ್ಯಾಮ ಅತರ, ಮಿನೆನೆ ಮೆಮ ನಿಯೆಗೆಲಿಕ ಸದ್ಭಾನೆ ವೆನಾನೆ ಪೋಡ್‌ಗಲಿಕ ಸೆವೆಸೆಲ್‌ತಾ ನಿಯಂತ್ರಣ ಅನ್ನಕ್ಕಾಲಿ ಶ್ರಿಯ ಕಲ ಸ್ಯಾಮ.

(13) ಆಹಾರ ಪರಿಹರಣೆಯ ಕಿರಿಮ ಸಮಿಬಿನೆದೆಲ್ಲ ಕವಿಟ್ಯಾಕ್ ಕರನ ಅಯ ಆಹಾರ ಸೆವೆಸೆಲ್‌ತಾಯ ಲೆಸ ಕವಿಟ್ಯಾಕ್ ಕಿರಿಮೆ ನಿಪ್ರಾನೆನೆಯಕೆ ನಿವಿಯ ಸ್ಯಾಮ.

- (14) (ಅ) ಆಹಾರವಲ ಆರಕ್ತಾವರ ಆತಿ ಯಾ ಯಾ ಲ್ರೆಪ್‌ಡ್ರೆಪ್ ತನೆನೆಯನೆ ಪಿಲಿಬ್ಲೆ ಕವಿಟ್ಯಾಕ್ ಕಿರಿಮೆ ; ಸಹ
- (ಆ) ಯಾ ಯಾ ನರಕೆ ವಿ ಆಹಾರ ನಿತ್ಯಾಂದನ ವೆಲ್‌ಡಿಪ್‌ಲೆನೆ ಸಮಿಪ್ರೆರ್‌ಣಯೆನೆ ಸಹ ವಿಹಾಮ ಆಪ್‌ಪ್ಲೆ ಕ್ರೈಟ್‌ಮೆಟ,
- ಬಲಾತ್‌ಮಕ ಕಾರ್‌ಯ ಪರಿಪಾರೆಯಕೆ ಆತನಿಬಿಲ ಕಲಿಂಣಾಕರ್‌ವನೆ ಸಹತಿಕ ವಿಯ ಸ್ಯಾಮ.

(15) ಆಪ್‌ಪ್ಲೆ ಕ್ರೈಟ್‌ವನ ಲ್ಡ ನಿತ್ಯಾಂದನ ವಿನಾಗ ಕರನಾರ್‌ರ್ ಹೇಗೆ ಮನ್ಯಾಂಶ ಪರಿಹೆಚೆನ್ಯಾಯ ಹ್ಯಾರ ವೆನಾನೆ ಕವಿಟ್ಯಾಕ್ ಸದ್ಭಾ ಹಾವಿತ ಕರನಾರ್‌ರ್ ಹೇಗೆ ಮನ್ಯಾಂಶ ಪರಿಹೆಚೆನ್ಯಾಯ ಸದ್ಭಾ ಸ್ಪ್ರೆಸ್‌ಪ್ಲೆ ಬಿಲ ನಿರ್ವಾರಣೆ ಕರನಾರ್‌ರ್ ಹೇಗೆ ಲಿಲ ಆಹಾರವಲ ಆರಕ್ತಾ ಸಹತಿಕವನ ಆಕಾರಯ ನ್ಯಾವತ ನಿತ್ಯಾಂದನ ಕರನಾರ್‌ರ್ ಹೇಗೆ ಲಿಲ ಆಪ್‌ಪ್ಲೆ ಕ್ರೈಟ್‌ವನ ಲ್ಡ ನಿತ್ಯಾಂದನ ವೆನೆ ವಿಯೆನೆ ವಿ ಸ್ಯಾಮಯಕ ಅದಿಕ್ತಾಂಯ ಯಾವತೆ ನ್ಯಾವಿಯ ಸ್ಯಾಮ.

13. (1) ಪಾತ ದ್ವಿತೀಯ ವಿಯಂದನೆ ಅನ್ನಕ್ಕಾಲಿ ತಿಸ, ಕಿಸಿಮ ತೈನ್ಯಾತ್ಮಕಾ ವಿಸಿನೆ ಯಾ ಯಾ ಪರಿಷ್ಯಾಯಕ ಮಂಸ ಹೇಗೆ ಮಾಲ ಪಿರಿಸ್‌ಕಿಸ್‌ಪ್ರೆಸ್ ನೊಕಲ ಸ್ಯಾಮ.

- (ಅ) ಸಿಯಲ್ ಮಂಸ ಹಾ ಮಾಲ ಲೊ ಗೈನಿಮೆನೆ ಪಾಪ್ ಗಳಿಂಣ ಕರ ನ್ಯಾವಿಯ ಸ್ಯಾಮ ಅತರ, ಶೆವಿ ಪಿರಿಸ್‌ಕಿಸ್‌ಪ್ರೆಸ್ ನೊಕರನ ಅವಸೆಲ್‌ತಾ ದೀ ಪ್ರಾಯೆಗೆಕವ ಹ್ಯಾಕಿನಾಕ್ ದ್ರುಕ್‌ಮಾಲೆನೆ ಕಾರ್‌ರೆಯಕ ಹೇಗೆ ಕ್ರೈಟ್‌ನೆನೆವಿಪ್ರೆವಿಕ ಲ್ರೆಂಣಾವಿಯ ಸೆನೆನೆಲ್‌ರೆ 20 ಅಭಿವೆನೆ ನ್ಯಾವಿಯ ಸ್ಯಾಮ.
- (ಆ) ಮಂಸ ಹೇಗೆ ಮಾಲ ಸಂಗ ಸಾಪ್ತ್ರೆವಿ ಸೆಪ್ರೆವಿ ವಿಯ ಮಿಸಿವಲ, ಬಂಕ್‌ವಲ ಹೇಗೆ ರಾಕ್‌ವಲ ಮಿನೆಪಿತ ಪ್ರಾದೇಂಜ ಶಲಯ ಅವಿಯೆತಣೆಯ ನೊವನ, ಸ್ಪ್ರೆಮ, ಕವಿತೊಲ್‌ವಲಿನೆ ತೊರ ಮಿನೆಪಿತಕೆ ನಿವಿಯ ಸ್ಯಾಮ.

- (අ) මස් කටු, මාල්වල ඉවතලන කොටස් සහ අපද්‍රව්‍ය එකතුවීමට ඉඩ තොහැරිය යුතු ය. අවම වශයෙන් දිනකට එක්වරක්වන් ඒවා පරිග්‍රයන් ඉවත් කළ යුතු අතර, ඒවා පිබාවක් විමට පෙර බැහැර කළ යුතු ය.
- (ඇ) ආභාර සම්බන්ධයෙන් පරිහරණ කටයුතු කරන යම් සේරානයක ඇති සැම පිරිසැකසුම් කාමරයකම සහ ඒ කාමරයට අදාළව ආභාර සකස් කිරීම සඳහා භාවිත කරනු ලබන වෙනත් සේරානවල මස් කටු, මාල්වල ඉවතලන කොටස් සහ අපද්‍රව්‍ය රස් කිරීම සඳහා ජලය අවශෝෂණය තොවන, ලෝග හෝ වෙනත් යම් සුදුසු ජලය අවශෝෂණය තොවන ද්‍රව්‍යයකින් සාදන ලද, මැසි රෝධක ආවරණයක් ඇති සහ හඳුනාගැනීමේ වර්ණ යෙදු ගෙන යා හැකි, ජලය කාන්දු තොවන භාජන සැහැන ප්‍රමාණයක් සපයා තිබිය යුතු ය.

(2) ඉහත (1) වන ජේදයේ (ඇ) උපජේදයේ සඳහන් හාජන -

- (i) මස් කටු, මාල්වල ඉවතලන කොටස් අපද්‍රව්‍ය හෝ අපවීත ද්‍රව්‍ය භාවිත කරනු තොලබන සැම අවස්ථාවකම, ඒවා වසා සිනල කාමරයක හෝ වෙනත් වශයෙන් වූ කාමරයක හෝ ජලය අවශෝෂණය තොවන ද්‍රව්‍යවලින් ඉදිකරන ලද ආධාරකයක් මත ආවරණය කර ඇති හෝ පිටස්තර සේරානයක තැබිය යුතු ය. එම ආධාරක බැවුම් සහිතව ජල වහනයට යෝගා පරිදි පොලවෙන් ඉහළ සේරානයක තිබිය යුතු ය. එය වූව ද මස් කටු, මේද සහ වෙනත් මස් අපද්‍රව්‍ය වෙන් වශයෙන් වූ කාමරයකම හෝ ආවරණය කර ඇති සේරානයකට හෝ පිටස්තර සේරානයකට රෙනෙ ගොස් පිරිසිදු වියලි මුළුවල හෝ වෙනත් සුදුසු හාජනවල තබා පරිග්‍රයන් පිටතට රෙනෙ යනතුරු පළිබේදකයන් ඇතුළුවිය තොහැකි සේ ගබඩා කර තැබිය යුතු ය.
- (ii) එම හාජන නිස්කළ ව්‍යාම මතාසේ පිරිසිදු කර වියලීම සඳහා යටි අතට හරවා තැබිය යුතු ය.

(3) පළිබේදකයින් බැහැර කිරීම සඳහා සහ පරිග්‍රය පළිබේදකයින්ගෙන් තොරව තැබිමට නිසි පරිදි යොමු කරනු ලැබා වායු ධාරා මගින් හෝ වෙනත් සුදුසු පාලන කුමෙයින් සියලු ජනෙල් සහ පිටිසුම් දොරටු සුදුසු දැඳී මගින් ආවරණය කිරීම සඳහා පියවර ගත යුතු ය.

14. (1) පහත දැක්වෙන අවශ්‍යතාවයන්ට අනුකූලව මිස, කිසිම තැනැත්තකු විසින් යම් ආභාර ආයතනයක ආභාර පුද්ගලනය කර තැබීම හෝ ආභාර පිළිගැනීමේ තොකළ යුතු ය-

- (අ) පාරිභෝගිකයන් සඳහා තොරාගත හැකි පරිදි ආභාර තබා ඇති අවස්ථාවල දී, පාරිභෝගිකයන් ආභාර ලබා ගන්නා විට ඔහුගේ අත වෙනත් ආභාර වර්ගවලට ඉහළින් දිය කිරීමට සිදුවන පරිදි ආභාර තොනැබිය යුතු ය ;
- (ඇ) ආභාර අනවශ්‍ය ලෙස ඇල්ලීම් වළක්වන පරිදි සේවකයන් හා පාරිභෝගිකයන්ගේ හාවිතය සඳහා සුදුසු, සනීපාරක්ෂිතව සකස් කළ අඩු, ගැරුප්පු, හැඳි, කුරු, පිහි, ලොකු හැඳි ආදිය සපයා තිබිය යුතු ය.

(2) බලයලන් නිලධාරියාගේ මතය අනුව ආභාර තබා ඇති ආකාරය සහ දුහනයටීමට එරෙහිව සළසා ඇති ආරක්ෂිත පියවර ප්‍රමාණවන් තොවන අවස්ථාවක, ආභාර දුහනය වැළැක්වීම සඳහා බලයලන් නිලධාරියා විසින් නියම කරනු ලබන අතිරේක පියවර ගත යුතු ය.

(3) ආභාර ආයතනයක ආභාර සකස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන හෝ ආභාර පිළිගැනීම් සැම තැනැත්තෙක්ම ආභාර දුහනයටීම වැළැක්වීම සඳහා සැලකිලිමත් විය යුතු අතර අනවශ්‍ය ලෙස ආභාර ඇල්ලීමෙන් සහ පරිග්‍රයේ හාවිත කරන වෙනත් උපකරණ ඇල්ලීමෙන් වැළකී සිටිය යුතු ය.

(4) ආභාර ආයතනයක ආභාර පිළියෙළ කිරීමේ, පරිහරණය හෝ ආභාර පිළිගැනීමේ තැනැත්තකු විසින් -

- (අ) වෙනත් යම් ආකාරයකට ආභාර පිළිගැනීමේ ප්‍රායෝගිකව කළ තොහැකි අවස්ථාවකදී හැර, තම ඇගිලිවලින් ආභාර බෙදීම තොකළ යුතුය;
- (ඇ) පිරිසිදු තුවායක් යොදා ගනීමින් හැර, තමාගේ අත තමාගේ ඇඳුම්වල පිසැදුම්වල හෝ වෙනත් යම් දෙයක පිසැදුම් තොකළ යුතු ය ;
- (ඇ) යම් පිශානක, දිසියක හෝ හාජනයක යට පැත්ත, යට ඇති පිශානක, දිසියක හෝ හාජනයක ඇති ආභාර සමඟ ගැටෙන පරිදි යම් ආභාරයක් තැබිම, රෙගනයාම හෝ ගබඩා කිරීම තොකළ යුතු ය ;
- (ඇ) යම් හැන්දකින්, පිහියකින්, ගැරුප්පුවකින් හෝ බීම හාජනයකින් ආභාර සකස් කරන්නාගෙන් පාරිභෝගිකය වෙත ක්ෂේද ඒවා මාරුවීමට ඉඩ ඇති ආකාරයට එම හාජන තොජලීය යුතු ය ;
- (ඉ) යම් වස්තුයක හෝ ඒප්පන් එකක සාක්ෂුවේ හැන්දක්, පිහියක් හෝ ගැරුප්පුවක් රෙනෙ තොයා යුතු ය.

(5) ආහාර සපයන ආයතනයක ආහාර සපයන සැම තැනැත්තක විසින්ම ආහාර පිළිගැනීම් සඳහා සනීපාරක්ෂේත්ව සඳහා කළ ගැරුළුප්‍රවක් හෝ වෙනත් සුදුසු උපකරණයක් හාවිත කිරීම පායෝගික තොට්ත්තේ නම් මිස, වෙනත් එවැනි සුදුසු උපකරණයක් හාවිතා කළ යුතු ය.

(6) ආහාර සපයන ආයතනයක කිසිම ගේවකයකු විසින්, පිරිසිදු තොට්ත හෝ වෙනත් යම් ආකාරයකින් පිස දැමීම සඳහා නුසුදුසු වන ත්‍රියායකින් හෝ වෙනත් රේදි කඩිකින් යම් උපකරණයක් පිස දැමීම තොකළ යුතු ය.

(7) මෙස පිහි දැමීම සඳහා හාවිත කරනු ලබන රේදි පිරිසිදු විය යුතු අතර ඒවා අවම වශයෙන් දිනකට තුන්වරක් වන් මාරු කළ යුතු ය.

15. ආහාර සපයන සැම ආයතනයකම අයිතිකරුවකු හෝ පැදිංචිකරුවකු විසින් පහත දැක්වෙන අවශ්‍යතාවයන්ට අනුකූලව සිය කටයුතු ක්‍රියාත්මක කළ යුතු ය -

(අ) පහසුවෙන් නරක්වය හැකි පිසින ලද සියලු ආහාර සෙන්ටිග්‍රේට් 4° ක් තොට්ක්මවන උෂ්ණත්වයක තැන්තොතාත්, පහත සඳහන් අවස්ථාවලදී හැර, සෙන්ටිග්‍රේට් 60° කට අඩු තොට්ත උෂ්ණත්වයක පවත්වා ගෙන යා යුතුය. එසේ තොට්ත අවස්ථාවනුයේ -

(i) සමස්ත එකතුව පැය 2කට වැඩි කාලයක් සඳහා, ආහාර විකිණීම සඳහා තිරාවරණය කර තොමැති හෝ පුදරුණය කර තොමැති හෝ පුදරුණය කර තොමැති අවස්ථාවලදී ; හෝ

(ii) පිළියෙළ කිරීමට හෝ පිළිගැනීමට අවශ්‍ය තොට්ත අවස්ථාවලදී ය;

(ආ) සාමාන්‍යයෙන් විශුණු ලබන තත්ත්වයන්ම අනුහාව කරනු ලබන සියලු පිසින ලද මස් ඇතුළත් පේස්ට්, මස් පැටිස්, මස් සේටර්, පිසා සහ ඒ භාවිත ආහාර, ආවරණ සහිත හාර්තනවල ගබඩා කර තිබිය යුතුය. තැන්තොතාත් මූලා තබන ලද හාර්තන වල තොමැති හෝ මුළුම්තින්ම හාර්තනයක ආවරණය තොකර ඇති හෝ ද්වෘත්තයක් තොමැති ආහාරවලින් ඇත්කොට වෙනම ගබඩා කළ යුතුය.

(ඇ) සම්පූර්ණ කාලයම සෙන්ටිග්‍රේට් 7°කට වැඩි තොට්ත උෂ්ණත්වයකින් ඕනෑකරණයක ගබඩා කර තබා ඇත්තාම් මිස, ආහාර සපයන පරිග්‍රයක් තුළ කිරී තබා තොගත යුතුය ;

(ඈ) මෙස හෝ කුවුන්ටර් මත තබා ඇති සියලු කිරී පේරු සහ සිනි හාර්තන දුන්තය විම වැළැක්වීම සඳහා සුදුසු ආවරණ තිබිය යුතුය ;

(ඉ) විශුණන අවස්ථාවේදී පවතින ආකාරයන්ම අනුහාව කළ හැකි සියලු පළතුරු හා එළවු පාරිභෝගිකයාට දීමට පෙර සේදා පිරිසිදු කර දිය යුතුය ;

(ඊ) තොපිසින ලද එළවුල්, තොදින් ව්‍යාත්‍යාප ඇති, ප්‍රමාණවත් ආලෝකය ඇති, මියන් තොමැති කාමරවල හෝ තත් කාර්ය සඳහා සුදුසු යම් වෙනත් කාමරයක හෝ ඕනෑක කාමරයක තැබිය යුතුය ;

16. (1) ආහාර සපයන ආයතනයක සිටින ආහාර පරිහරණය කරන්නන් ඔවුන්ගේ වැඩිකටපුතු වලට ගැලපෙන පරිදි ආහාරවලට අදාළ ස්වස්ථානා කටයුතු පිළිබඳව අධික්ෂණය කිරීම සහ උපදෙස් සහ/හෝ ප්‍රමුණුවක් ලබා දෙන බවටත් එම ආහාර සපයන ආයතනයේ අයිතිකරු හෝ පැදිංචිකරු වශයෙන් පුදරුණයක් යුතු ය.

(2) සිදුවිය හැකි අවදානම් පිළිබඳව නිශ්චය කිරීම සඳහාත් යම් අඩුපාඩු සඳහා ප්‍රතිකර්ම යෙදීමට අවශ්‍ය ක්‍රියා මාරු ගැනීම සඳහාත්, ආයතනවල කළමනාකරුවන්ට හා අධික්ෂණයන්ට ආහාර පිළිබඳ ස්වස්ථානා ප්‍රතිපත්ති හා පරීවයන් පිළිබඳව අවශ්‍ය දැනුම තිබිය යුතු ය.

17. මෙම නියෝගවල -

"බලයලන් තිලධරයා" යන්නෙන් 1980 අංක 26 දරන ආහාර පනත යටතේ බලය පවතන ලද තිලධරයන් වශයෙන් පත් කරන ලද තැනැත්තන් අදහස් වේ.

"පිරිසිදු කිරීම" යන්නෙන් පස්, තැන්පත් වූ ආහාර කොටස්, කුණු, ග්‍රීස් හෝ වෙනත් අහිතකර ද්‍රව්‍යයක් ඉවත් කිරීම අදහස් වේ.

"සි.අයි.පි" යන්නෙන් "ස්ථානීය පවිච්චතාවය සිදු කිරීමේ කුමය" (Clean In Place) (CIP) අදහස් වේ.

"දුහක ද්‍රව්‍ය" යන්නෙන් ආහාරවල සුරක්ෂිත බවට හෝ සුදුසුහාවයට හානිකර විය හැකි වූ ද, ආහාරවලට සිතාමතා එකතු කරනු නොලබන්නා වූ ද යම් ජ්‍රීව විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක කාරකයන්, පිටස්තර ද්‍රව්‍යයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් අදහස් වේ.

"දුහනය වීම" ආහාර හෝ ආහාර පසුඩ්‍රීමකට දුහක ද්‍රව්‍යයක් ඇතුළත් වීම හෝ හට ගැනීම අදහස් වේ.

"විෂධිරනායක" යන්නෙන් ආහාරවල ආරක්ෂාව හෝ යෝග බව අඩු නොකරන මට්ටමකට පරිසරයේ ඇති ක්ෂේත්‍ර ජ්‍රීන් ප්‍රමාණය රසායනික කාරකයන් මගින් සහ/හෝ හොතික කුමයකින් අඩු කිරීම අදහස් වේ.

"ආහාර ආයතනය" යන්නෙන් ආහාර පරිහරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන යම් ගොඩනැගිල්ලක් හෝ ස්ථානයක් සහ එම කළමනාකාරීත්වය යටතේ ම පවතින වට්ටිවාව ද අදහස් වේ.

"ආහාර ස්වස්ථාවය" යන්නෙන් ආහාර දාමයේ සියලු අවස්ථාවල දී ආහාරවල සුරක්ෂිත බව සහ සුදුසු බව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු තත්ත්වයන්, පියවර සහ පරිවය අදහස් වේ.

"උපදුව" යන්නෙන් යම් අයිතකර සෞඛ්‍යය බැලපැමක් සිදු කිරීමේ ඉඩකඩ ඇතිවූ ද ආහාරවලට අදාළ වූ ද යම් ජ්‍රීව විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක හෝ හොතික විද්‍යාත්මක කාරකයන් හෝ තත්ත්වයන් අදහස් වේ.

"ආහාර පරිහරණය කරන්නා" යන්නෙන් ආහාර, ආහාර උපකරණ සහ මෙවලම් හෝ ආහාර ස්පර්ශන මත්‍යිට පිළිබඳ සපුරුව හුෂ කරන යම් කැනැන්තෙක් අදහස් වන අතර, එම තිසා ඔහු ආහාර පිළිබඳ ස්වස්ථාව අවශ්‍යතාවයන්ට අනුකූලව හුෂ කළ යුතු ය.

"ආහාරවල ආරක්ෂාව" යන්නෙන් ආහාර පිළියෙළ කරන විට සහ/හෝ අනුහාව කරන විට පාරිභෝගිකයාට යම් උපදුවයක් සිදු නොවීමේ වගකීම වේ.

"පාතිය ජලය" යන්නෙන් රෝග ඇති කිරීමට හෝ ගරීරයට අයිතකර කායික බලපැම් ඇති කිරීමට ප්‍රමාණවත් පරිදි අපවිත කාරකවලින් නොර සහ අන්තර්ගත බැංක්ටිරියා සහ රසායනික තත්ත්වයන් ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන ජලය අදහස් වේ.

18. 1980 අංක 26 දින ආහාර පනත යටතේ සාදනු ලැබූ 1989 ජූනි මස 2 වන දින අංක 560/13 වැනි අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 1988 ආහාර නියෝග මෙයින් අවලංගු කරනු ලැබේ.

උපලේඛනය

(11 වැනි නියෝගය)

ආහාර පරිහරණය කරන්නාට නිකුත් කරනු ලබන වෛද්‍ය සහතික

.....ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවන මම, ජාතික හැඳුනුම්පත් අංක දරනමහතා/මිය උච්ච පරිදි විද්‍යාගාර පරික්ෂණයකින් පසු ගාරීරික වශයෙන් පරික්ෂා කළ අතර, ඔහු/ඇය ආහාරවල ආරක්ෂාවට තර්ජනයක් හෝ අනාගත තර්ජනයක් සංයුත්ත වන බෝවන රෝගයකින් හෝ යම් රෝග වාහකයකින් නොපෙළෙන බවත් ඔහුට/ඇයට තුවාල, සමේ ආසාදන. වන් හෝ පාවතය යන රෝග තත්ත්වයන් නොමැති බවත් සහතික කරමි.

.....සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
(නිල මුදාව)

දිනය :

නිවැරදි කිරීමයි

1980 අංක 26 දරණ ආහාර පතන

2011.01.14 වන දින අංක 1688/28 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ I කොටස : (I) ජේදය - සාමාන්‍ය රජයේ නිවේදන යටතේ ඉහත මාත්‍රකාවෙන් අංක 01 - 695 දරණ දැන්වීමේ අමාත්‍යතුමා විසින් අත්සන් කරන ලද දිනය "2010 ජනවාරි මස 08 වැනි දින" යන්න "2011 ජනවාරි මස 08 වැනි දින" ලෙස නිවැරදි විය යුතුය.

මෙවදා දු. ඩී. මෙන්ඩ්ස්,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,

2012 අප්‍රේල් 25 වැනි දින.

05 - 655